



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවයක කාලච්ඡේදය සඳහා

AAA

ආදායම් ප්‍රකාශය	බැංකුව		සමුහය	
	2024 රු. '000	2023 රු. '000	2024 රු. '000	2023 රු. '000
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා				
මුළු ආදායම	157,790,713	172,851,027	161,746,991	178,030,230
පොලී ආදායම	154,852,146	170,275,512	158,504,462	173,198,024
පොලී වියදම	(101,481,506)	(151,936,053)	(103,250,835)	(153,164,417)
ඉද්ධ පොලී ආදායම	53,370,640	18,339,459	55,253,627	20,033,607
ගාස්තු සහ කොමිස් ආදායම	1,565,793	1,087,290	1,571,503	1,095,313
ගාස්තු සහ කොමිස් වියදම	(263,255)	(230,597)	(263,551)	(230,754)
ඉද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	1,302,538	856,693	1,307,952	864,559
වෙළඳාම් කටයුතුවලින් ලද ඉද්ධ ලාභය / (අලාභය)	738,600	1,320,887	1,023,754	3,478,644
සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් / වගකීම් මත ඉද්ධ ලාභ / (අලාභ)	-	-	-	-
ක්‍රමක්ෂය අගයට ඇති මූල්‍ය වත්කම් වල හදුනාගැනීම අත්හැරීමෙන් ලත් ඉද්ධ ලාභය / (අලාභය)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මණිත ලද මූල්‍ය වත්කම්වල හදුනාගැනීම අත්හැරීමෙන් ලත් ඉද්ධ ලාභය / (අලාභය)	442,273	68,834	442,273	68,834
වෙනත් මෙහෙයුම් ආදායම් (ඉද්ධ)	191,901	98,504	204,999	189,415
මුළු මෙහෙයුම් ආදායම	56,045,952	20,684,377	58,232,605	24,635,059
හානිකරණ වියදම	(24,704)	(2,877,367)	(5,892)	(2,822,452)
ඉද්ධ මෙහෙයුම් ආදායම	56,021,248	17,807,010	58,226,713	21,812,607
සේවක මණ්ඩල වියදම්	(15,842,553)	(11,483,732)	(16,135,922)	(11,850,348)
ක්ෂය වීම් සහ ක්‍රමක්ෂය වීම්	(1,160,378)	(1,037,465)	(1,171,233)	(1,049,534)
වෙනත් වියදම්	(5,235,356)	(4,785,854)	(5,347,204)	(4,880,367)
එකතු කළ අගය මත ඔව්‍ය සමාජ ආරක්ෂණ දායක බදු වලට පෙර මෙහෙයුම් ලාභය / (අලාභය)	33,782,961	499,959	35,572,354	4,032,358
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	(7,263,967)	(17)	(7,571,182)	(569,271)
මූල්‍ය සේවා මත සමාජ ආරක්ෂණ දායක බදු	(1,008,884)	-	(1,051,553)	(79,063)
එකතු කළ අගය මත ඔව්‍ය සමාජ ආරක්ෂණ දායක බදු වලට පසු මෙහෙයුම් ලාභය / (අලාභය)	25,510,110	499,942	26,949,619	3,384,024
ආශ්‍රිත සමාගම් වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
බදු වලට පෙර ලාභය / (අලාභය)	25,510,110	499,942	26,949,619	3,384,024
ආදායම් බදු වියදම්	(10,175,126)	4,419,094	(10,712,839)	3,383,935
කාලච්ඡේදයට අදාළ ලාභය / (අලාභය)	15,334,984	4,919,036	16,236,780	6,767,959
ලාභය බෙදී යන ආකාරය				
පාලක සමාගමේ හිමිකරුවන්ට	15,334,984	4,919,036	16,236,780	6,767,959
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-
සාමාන්‍ය කොටසකට ඉපයීම්				
සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම් - (රු.)	16.31	5.23	17.27	7.20
සාමාන්‍ය කොටසකට හඳුනා ඉපයීම් - (රු.)	16.31	5.23	17.27	7.20

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	බැංකුව		සමුහය	
	2024 රු. '000	2023 රු. '000	2024 රු. '000	2023 රු. '000
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවය සඳහා				
කාලච්ඡේදය සඳහා ලාභය (අලාභය)	15,334,984	4,919,036	16,236,780	6,767,959
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්				
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ විනිමය වෙනස්කම්	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ඉද්ධ ලාභ (අලාභ)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත වූ ඉද්ධ ලාභ / (අලාභ)	-	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ	622,313	3,545,127	631,188	3,723,053
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද ණය උපකරණවල ආයෝජනයෙන් ලද ඉද්ධ ලාභ / (අලාභ)	(442,273)	(68,834)	(442,273)	(68,834)
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම	(54,012)	(1,042,888)	(56,674)	(1,042,888)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	126,028	2,433,405	132,241	2,611,331
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්				
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණ වල ආයෝජනයන්හි සාධාරණ අගයේ වෙනස්වීම්	602,511	1,794,066	637,101	1,905,546
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අවදානම ඇරේචණය කිරීමේ සාධාරණ වෙනස්වීම්	-	-	-	-
සේවාධිපාත ප්‍රතිලාභ බැදීම් තුවාන ආගණනය	-	(3,622,019)	(3,120)	(3,625,667)
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම්	-	1,851,957	936	1,851,957
සේවාධිපාත ප්‍රතිලාභ බැදීම් තුවාන ආගණනය (බදු පසු)	-	(1,770,062)	(2,184)	(1,773,710)
ප්‍රත්‍යාගණන අතීතත්තයේ වෙනස				
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම				
ප්‍රත්‍යාගණන අතීතත්තයේ වෙනස (බදු පසු)				
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	602,511	24,004	634,917	131,836
කාලච්ඡේදයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම් (බදු පසු)	728,539	2,457,409	767,158	2,743,167
කාලච්ඡේදයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	16,063,523	7,376,445	17,003,938	9,511,126
ලාභය බෙදී යන ආකාරය				
පාලක සමාගමේ හිමිකරුවන්ට	16,063,523	7,376,445	17,003,938	9,511,126
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-

පැහැදිලි කිරීමේ සටහන

1. 2023 වර්ෂය සඳහා වූ වාර්ෂික ගිණුම් ප්‍රකාශයට පත් කළ තුන් සිට ගණනය කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්හි වෙනසක් සිදු වී නොමැත.
2. වඩාත් යෝග්‍ය ඉදිරිපත් කිරීමක් සඳහා තත්කාලීන වර්ෂයේ තොරතුරු සමග අවශ්‍ය ඕනෑම අවස්ථාවක සැසඳීමට ගැනී ලෙස සත්යන්දනාත්මක තොරතුරු නැවත වර්ගීකරණය කර ඇත.

3. හානිකරණ තක්සේරුව

සියලුම ආයතනික සේවාදායකයින් ඔවුන්ගේ වේනිහාසික ගෙවීම් රටා, ඔවුන්ගේ ව්‍යාපාරික අංශයට ආර්ථික අවපාතයෙහි බලපෑම, අපේක්ෂිත ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීම, ආයතනයේ මූල්‍ය ශක්තිය, සහ වෙනත් පරිපූර්ණ සාධක මත පදනම්ව නති නතිම තක්සේරු කර ඇත. තක්සේරුව මත පදනම්ව සමහර ණය ගැනුම්කරුවන් පළමු අදියර සිට දෙවන අදියර දක්වා ගෙන ගිය අතර සමහර ණය ගැනුම්කරුවන් අතීතයේ නියමිත තත්ත්වය නොතකා දෙවන අදියර සිට තුන්වන අදියර දක්වා (අපේක්ෂිත මුදල් ප්‍රවාහ හානිකරණය හේතුවෙන්) ගෙන යන ලදී.

සේවල ණය ගැණුම්කරුවන් සඳහා කළමා මට්ටමේ හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී. ව්‍යාපාර මෙහෙයුම් කටයුතු හා ඒවායේ කාර්යසාධනය සඳහා ආර්ථික ක්‍රියාකාරීත්වය කුමන ආකාරයකට බලපානවාද යන්න පිළිබඳව බැංකුව සලකා බලමින් නියාමනය කරයි. එහිදී රටේ දූතට පවතින ආර්ථික තත්ත්වය නිසා ණය හා අත්තිකාරම් මත සිදුවිය ගැනී අලාභ අවම කරගැනීමට ආර්ථික සාධක වෙනස්වීම් අනුව ගැලපීම් සිදුකර ඇත.

හිමිකම් වෙනස් වීම් දක්වන ප්‍රකාශය - බැංකුව						
රුපියල් දහස් වලින්						
	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද		වෙනත් විස්තීර්ණ ආදායම්		වෙනත් විස්තීර්ණ ආදායම්	
	පවරන ලද	සංචිත	ප්‍රාත්‍යාගණන ආදායම්	රඳවාගත්	වෙනත්	මුළු හිමිකම්
2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා	ප්‍රාග්ධනය	අරමුදල	සංචිතය	සංචිත	ඉපැයුම්	සංචිත
2023 ජනවාරි 01 වන දිනට ශේෂය	9,400,000	5,224,842	6,493,875	(1,669,876)	11,359,152	42,084,235
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම						
කාලච්ඡේදය සඳහා ඉද්ධ ලාභය	-	-	-	-	4,919,036	-
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගෙවූ පසු)	-	-	-	-	(1,770,062)	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය	-	-	-	-	-	-
උපකරණවල සාධාරණ අගයේ ඉද්ධ වෙනස් වීම්	-	-	-	-	2,433,405	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම්	-	-	-	-	-	-
උපකරණවල සාධාරණ අගයේ ඉද්ධ වෙනස් වීම්	-	-	-	-	1,794,066	-
ප්‍රත්‍යාගණන අතීතත්තයේ ඉද්ධ වෙනස	-	-	-	-	-	-
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	-	-	4,227,471	-
හිමිකම්ට සෘජුවම ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු						
හිමිකම් නොකෑ තුන්පතු සංචිතයට මාරු කිරීම	-	-	-	-	(185,878)	(185,878)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-	-	-
ජාතික රක්ෂණ හාර අරමුදලට දායකය	-	-	-	-	-	-
කාලච්ඡේදය තුළ මාරු කිරීම්	-	98,381	-	-	(98,381)	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	-	98,381	-	-	(98,381)	(185,878)
2023 සැප්තැම්බර් 30 දිනට ශේෂය	9,400,000	5,323,223	6,493,875	2,557,595	14,409,745	41,898,357
	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද		වෙනත් විස්තීර්ණ ආදායම්		වෙනත් විස්තීර්ණ ආදායම්	
	පවරන ලද	සංචිත	ප්‍රාත්‍යාගණන ආදායම්	රඳවාගත්	වෙනත්	මුළු හිමිකම්
2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා	ප්‍රාග්ධනය	අරමුදල	සංචිතය	සංචිත	ඉපැයුම්	සංචිත
2024 ජනවාරි 01 වන දිනට ශේෂය	9,400,000	5,369,172	7,946,216	1,286,463	14,408,118	42,964,284
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම						
කාලච්ඡේදය සඳහා ඉද්ධ ලාභය	-	-	-	-	15,334,984	-
වෙනත් විස්තීර්ණ ආදායම (බදු ගෙවූ පසු)	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණවල	-	-	-	-	-	-
සාධාරණ අගයේ ඉද්ධ වෙනස් වීම්	-	-	-	-	126,028	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම් උපකරණවල	-	-	-	-	-	-
සාධාරණ අගයේ ඉද්ධ වෙනස් වීම්	-	-	-	-	602,511	-
ප්‍රත්‍යාගණන අතීතත්තයේ ඉද්ධ වෙනස	-	-	-	-	-	-
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	-	-	728,539	-
හිමිකම්ට සෘජුවම ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු						
හිමිකම් නොකෑ තුන්පතු සංචිතයට මාරු කිරීම	-	-	-	-	(140,472)	(140,472)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-	-	-
ජාතික රක්ෂණ හාර අරමුදලට දායකය	-	-	-	-	(153,350)	(153,350)
කාලච්ඡේදය තුළ මාරු කිරීම්	-	306,700	-	-	(306,700)	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	-	306,700	-	-	(460,050)	(293,822)
2024 සැප්තැම්බර් 30 දිනට ශේෂය	9,400,000	5,675,872	7,946,216	2,015,002	29,283,052	42,823,812

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
	30.09.2024 දිනට රු. '000	31.12.2023 දිනට රු. '000 (වගණනය කළ)	30.09.2024 දිනට රු. '000	31.12.2023 දිනට රු. '000 (වගණනය කළ)
වත්කම්				
මුදල් සහ මුදල් සමානායත්	10,057,788	9,508,563	10,199,002	9,546,756
මග බැංකුව සමග ඇති ශේෂ	312,015	246,998	312,029	247,232
බැංකුවල ඇති තුන්පතු	16,200,307	22,576,750	16,200,307	23,618,966
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	5,729	924	5,729	11,231
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
සාධාරණ අගයට ගණනය කළ	26,306,770	17,748,501	53,308,667	40,189,162
සාධාරණ අගයට නම් කළ	-	-	-	-
ක්‍රමක්ෂය පිරිවැය මග මූල්‍ය වත්කම්				
ණය සහ අතිරිකාරම්	508,917,426	526,520,530	512,002,848	523,809,104
ණය සහ අතිකුත් උපකරණ	1,007,129,458	943,704,684	1,017,170,269	953,056,324
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	25,978,196	61,924,412	27,744,754	62,694,519
පාලිත සමාගම්වල ආයෝජනය	7,311,000	7,311,000	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	-	-	-	-
දේපල, පිරිසක හා උපකරණ	17,477,610	17,248,961	18,613,919	18,389,400
භාවිතයට අයිතිය ඇති වත්කම්	1,045,376	1,164,595	1,071,113	1,193,161
දේපල ආයෝජන	-	-	349,000	349,000
නිර්නිතාමය සහ අස්ථායී වත්කම්	2,562,356	744,715	2,563,905	747,225
විලම්බිත බදු වත්කම්	3,479,405	5,885,288	3,479,405	5,885,288
වෙනත් වත්කම්	65,742,493	72,378,671	65,945,676	72,570,357
මුළු වත්කම්	1,692,525,929	1,686,964,592	1,728,966,623	1,712,307,725
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	208,708	8,984,779	208,708	15,399,100
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	25,012	201	25,777	201
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-
ක්‍රමක්ෂය පිරිවැය මග මූල්‍ය වගකීම්				
තුන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,505,518,391	1,482,532,430	1,505,931,949	1,482,951,028
ණය සුරකුම්පත් ගිණිකන්ට ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	34,832,697	61,611,014	62,459,056	72,891,598
කල්බදු වගකීම්	1,271,828	1,365,547	1,305,039	1,400,575
නිකුත් කළ ණය සුරකුම්පත්	16,809,264	23,806,514	16,882,433	23,879,683
සේවාසහාන ප්‍රතිලාභ බැඳීම්	18,130,920	18,100,399	18,207,927	18,169,106
ප්‍රවර්ථන බදු වගකීම්	7,138,249	-	7,520,142	305,869
විලම්බිත බදු වගකීම්	-	-	59,542	58,630
වෙනත් චෙක්කීරීම්	-	-	-	-
වෙනත් වගකීම්	11,446,906	9,189,455	11,867,507	9,463,508
පාලිත සමාගම්වලට ගෙවිය යුතු	-	-	-	-
මුළු වගකීම්	1,595,381,975	1,605,590,339	1,624,468,080	1,624,519,298
ගිණිකම්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය	9,400,000	9,400,000	9,400,000	9,400,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	5,675,872	5,369,172	5,787,556	5,464,218
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත	2,015,002	1,286,463	2,203,192	1,433,850
රඳවාගත් ඉපයුම්	29,283,052	14,408,118	34,221,367	18,605,719
වෙනත් සංචිත	50,770,028	50,910,500	52,886,428	52,884,640
අයිතිකරුවන්ගේ මුළු ගිණිකම	97,143,954	81,374,253	104,498,543	87,788,427
පාලනයට යටත් නොවන ගිණිකම්	-	-	-	-
මුළු ගිණිකම්	97,143,954	81,374,253	104,498,543	87,788,427
මුළු ගිණිකම් සහ වගකීම්	1,692,525,929	1,686,964,592	1,728,966,623	1,712,307,725
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	13,410,553	9,884,874	13,411,486	9,928,995
නාමික තොරතුරු				
සේවක සංඛ්‍යාව	4,251	4,358		
ශාඛා සංඛ්‍යාව	262	262		
සටහන : හානිකරණයෙන් හා ක්‍ෂය කිරීමෙන් පසු ශුද්ධ අගයන් දක්වා ඇත.				



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාස නවයක කාලච්ඡේදය සඳහා

AAA

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - බැංකුව				
අ. බැංකුව - 2024.09.30 දිනට				
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලින් සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානයන්	10,057,788	-	-	10,057,788
මහ බැංකු සමග ඇති ශේෂ	312,015	-	-	312,015
බැංකුවල ඇති තැන්පතු	16,200,307	-	-	16,200,307
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	5,729	-	5,729
ණය සහ අත්තිකාරම්	508,917,426	-	-	508,917,426
ණය උපකරණ	1,007,129,458	24,771,346	22,345,483	1,054,246,287
හිමිකම් උපකරණ	-	1,535,424	3,632,713	5,168,137
මුළු මූල්‍ය වත්කම්	1,542,616,994	26,312,499	25,978,196	1,594,907,689
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ		එකතුව
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	208,708	-	-	208,708
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	25,012	25,012
මූල්‍ය වගකීම්				
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,505,518,391	-	-	1,505,518,391
ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	34,832,697	-	-	34,832,697
නිකුත් කල ණය සුරැකුම්පත්	16,809,264	-	-	16,809,264
මුළු මූල්‍ය වගකීම්	1,557,369,060	25,012		1,557,394,072
ආ. බැංකුව - 2023-12-31 දිනට - විගණනය කළ				
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලින් සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානයන්	9,508,563	-	-	9,508,563
මහ බැංකු සමග ඇති ශේෂ	246,998	-	-	246,998
බැංකුවල ඇති තැන්පතු	22,576,750	-	-	22,576,750
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	924	-	924
ණය සහ අත්තිකාරම්	526,520,530	-	-	526,520,530
ණය උපකරණ	943,704,684	16,923,123	58,894,210	1,019,522,017
හිමිකම් උපකරණ	-	825,378	3,030,202	3,855,580
මුළු මූල්‍ය වත්කම්	1,502,557,525	17,749,425	61,924,412	1,582,231,362
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ		එකතුව
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	8,984,779	-	-	8,984,779
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	201	201
මූල්‍ය වගකීම්				
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,482,532,430	-	-	1,482,532,430
ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	61,611,014	-	-	61,611,014
නිකුත් කළ ණය සුරැකුම්පත්	23,806,514	-	-	23,806,514
මුළු මූල්‍ය වගකීම්	1,576,934,737	201		1,576,934,938
ණය හා අත්තිකාරම් සහ හානිකරණ විශ්ලේෂණය				
	බැංකුව		සමූහය	
රුපියල් දහස් වලින්	2024.09.30 දිනට	2023.12.31 දිනට (විගණනය කළ)	2024.09.30 දිනට	2023.12.31 දිනට (විගණනය කළ)
නිලද්‍රව්‍ර්‍ම වශයෙන් දළ ණය සහ අත්තිකාරම්				
නිලද්‍රව්‍ර්‍ම වශයෙන් දේශීය මුදල් ඒකක				
ලැබිය යුතු කල් බදු වාරික හා තුලී පිට ගැනුම්	-	-	40,455	74,111
කාලීන ණය	391,191,992	425,243,957	392,733,221	426,872,470
උකස් ණය	114,066,481	94,935,475	114,066,509	94,935,503
අනෙකුත් ණය				
රජයට දුන් ණය	-	-	-	-
ප්‍රතිවැකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්	6,452,802	9,698,614	8,997,478	6,356,234
ස්වයං මණ්ඩල ණය	16,008,361	15,219,547	16,349,431	15,557,481
උප එකතුව	527,719,636	545,097,593	532,187,094	543,795,799
නිලද්‍රව්‍ර්‍ම වශයෙන් විදේශීය මුදල් ඒකක				
කාලීන ණය	3,566,829	3,800,309	3,566,829	3,800,309
දළ ණය සහ අත්තිකාරම්	531,286,465	548,897,902	535,753,923	547,596,108
අඩු කළා :				
අදියර 1 යටතේ සමුච්චිත හානිකරණය	(5,327,622)	(4,426,656)	(5,332,413)	(4,435,168)
අදියර 2 යටතේ සමුච්චිත හානිකරණය	(2,063,219)	(3,501,809)	(2,079,925)	(3,525,267)
අදියර 3 යටතේ සමුච්චිත හානිකරණය	(14,978,198)	(14,448,907)	(16,338,737)	(15,826,569)
ණය හා අත්තිකාරම් ශුද්ධ අගය	508,917,426	526,520,530	512,002,848	523,809,104
කාලච්ඡේදය තුළ හානිකරණයේ සංවලභය				
අදියර 1 යටතේ				
ආරම්භක ශේෂය	4,426,656	4,691,568	4,435,168	4,713,720
ආදායම් ප්‍රකාශයට අයකීරීම් / (ලැබීම්)	900,966	(264,912)	897,245	(278,552)
අවසාන ශේෂය	5,327,622	4,426,656	5,332,413	4,435,168
අදියර 2 යටතේ				
ආරම්භක ශේෂය	3,501,809	2,623,411	3,525,267	2,666,511
ආදායම් ප්‍රකාශයට අයකීරීම් / (ලැබීම්)	(1,438,590)	878,398	(1,445,342)	858,756
අවසාන ශේෂය	2,063,219	3,501,809	2,079,925	3,525,267
අදියර 3 යටතේ				
ආරම්භක ශේෂය	14,448,907	9,913,436	15,826,569	11,370,985
ආදායම් ප්‍රකාශයට අයකීරීම් / (ලැබීම්)	559,443	4,581,239	551,303	4,515,514
කාලච්ඡේදය තුළ කපාහැරීම්	(30,152)	(45,768)	(30,152)	(48,022)
වෙනත් සංචලන	-	-	(8,983)	(11,908)
අවසාන ශේෂය	14,978,198	14,448,907	16,338,737	15,826,569
මුළු හානිකරණය	22,369,039	22,377,372	23,751,075	23,787,004
තැන්පත් විශ්ලේෂණය				
	බැංකුව		සමූහය	
රුපියල් දහස් වලින්	2024.09.30 දිනට	2023.12.31 දිනට (විගණනය කළ)	2024.09.30 දිනට	2023.12.31 දිනට (විගණනය කළ)
නිලද්‍රව්‍ර්‍ම වශයෙන් - දේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	294,145,840	272,105,884	294,241,704	272,209,539
ස්ථාවර තැන්පතු	1,185,363,019	1,183,553,741	1,185,680,713	1,183,868,684
උප එකතුව	1,479,508,859	1,455,659,625	1,479,922,417	1,456,078,223
නිලද්‍රව්‍ර්‍ම වශයෙන් - විදේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	6,395,596	6,100,268	6,395,596	6,100,268
ස්ථාවර තැන්පතු	19,613,936	20,772,537	19,613,936	20,772,537
උප එකතුව	26,009,532	26,872,805	26,009,532	26,872,805
එකතුව	1,505,518,391	1,482,532,430	1,505,931,949	1,482,951,028

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - සමූහය				
ඇ. සමූහය - 2024.09.30 දිනට				
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලින් සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානයන්	10,199,002	-	-	10,199,002
මහ බැංකු සමග ඇති ශේෂ	312,029	-	-	312,029
බැංකුවල ඇති තැන්පතු	16,200,307	-	-	16,200,307
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	5,729	-	5,729
ණය සහ අත්තිකාරම්	512,002,848	-	-	512,002,848
ණය උපකරණ	1,017,170,269	51,773,243	23,872,907	1,092,816,419
හිමිකම් උපකරණ	-	1,535,424	3,871,847	5,407,271
මුළු මූල්‍ය වත්කම්	1,555,884,455	53,314,396	27,744,754	1,636,943,605
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ		එකතුව
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	208,708	-	-	208,708
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	25,777	25,777
මූල්‍ය වගකීම්				
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,505,931,949	-	-	1,505,931,949
ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	62,459,056	-	-	62,459,056
නිකුත් කළ ණය සුරැකුම්පත්	16,882,433	-	-	16,882,433
මුළු මූල්‍ය වගකීම්	1,585,482,146	25,777		1,585,507,923
ඈ. සමූහය - 2023-12-31 දිනට - විගණනය කළ				
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලින් සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානයන්	9,546,756	-	-	9,546,756
මහ බැංකු සමග ඇති ශේෂ	247,232	-	-	247,232
බැංකුවල ඇති තැන්පතු	23,618,966	-	-	23,618,966
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	11,231	-	11,231
ණය සහ අත්තිකාරම්	523,809,104	-	-	523,809,104
ණය උපකරණ	953,056,324	39,363,784	59,459,820	1,051,879,928
හිමිකම් උපකරණ	-	825,378	3,234,699	4,060,077
මුළු මූල්‍ය වත්කම්	1,510,278,382	40,200,393	62,694,519	1,613,173,294
රුපියල් දහස් වලින්	ප්‍රමිතය කළ පිරිසිය	මූල අමුත මිලින් සාධාරණ අගයට නම් කළ		එකතුව
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	15,399,100	-	-	15,399,100
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	201	201
මූල්‍ය වගකීම්				
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,482,951,028	-	-	1,482,951,028
ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	72,891,598	-	-	72,891,598
නිකුත් කළ ණය සුරැකුම්පත්	23,879,683	-	-	23,879,683
මුළු මූල්‍ය වගකීම්	1,595,121,409	201		1,595,121,610
මුදල් ප්‍රවාහ ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
	2024 රු. '000	2023 රු. '000	2024 රු. '000	2023 රු. '000
සැප්තැම්බර් 30 දිනට අවසන් වන මාස නවය සඳහා				
මෙහෙයුම් කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහයන්				
පොලී ලැබීම්	163,192,825	164,173,738	166,751,709	166,856,900
පොලී ගෙවීම්	(114,665,892)	(161,553,489)	(116,197,969)	(162,684,628)
ශුද්ධ කොමිස් ලැබීම්	1,302,538	856,693	1,307,952	864,559
වෙළඳ ආදායම	1,099,539	1,129,065	1,538,022	2,883,485
ස්වයං මණ්ඩලයට ගෙවීම්	(14,376,297)	(10,045,385)	(14,666,779)	(10,371,178)
මූල්‍ය ස්වයං මහ ව්‍යාපෘති තුළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායක බදු	(7,188,598)	(1,037,770)	(7,545,311)	(1,682,591)
වෙනත් මෙහෙයුම් කටයුතු වලින් ලැබීම්	184,022	137,675	197,120	221,625
වෙනත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	(4,392,155)	(4,584,419)	(4,400,264)	(2,202,328)
මෙහෙයුම් වත්කම් හා වගකීම් වෙනත් වීමට පෙර මෙහෙයුම් ලාභය	25,155,982	(10,923,892)	26,984,480	(6,114,156)
මෙහෙයුම් වත්කම් වල (වැඩිවීම) / අඩුවීම				
බැංකුවල ඇති තැන්පතු	5,654,879	(8,830,352)	6,620,660	(9,676,721)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	(7,929)	(2,383)	2,378	(77,523)
ලාභ හෝ අලාභ මිලින් සාධාරණ අගයට පවතින මූල්‍ය වත්කම්	(8,244,831)	(3,553,773)	(12,977,768)	(8,798,785)
ක්‍රමිකේෂය අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	15,660,122	19,907,326	9,886,305	19,226,488
ක්‍රමිකේෂය අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	(69,838,725)	(38,836,306)	(70,367,067)	(38,854,050)
මූල්‍ය ආයෝජන විනිශ්චය හා පරිත්‍යාග වීම මත ලැබීම්	-	-	-	-
වෙනත් වත්කම්	6,410,360	(3,734,305)	6,396,329	(6,878,091)
	(50,366,124)	(35,049,793)	(60,439,163)	(45,058,682)
මෙහෙයුම් වගකීම් වල වැඩිවීම / (අඩුවීම)				
බැංකුවලට ගෙවිය යුතු	(8,750,000)	3,050,000	(15,135,067)	1,875,777
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	24,811	1,003	25,576	1,003
ක්‍රමිකේෂය අගයට ඇති මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	37,545,984	(6,648,923)	37,537,729	(5,291,966)
ක්‍රමිකේෂය අගයට ඇති මූල්‍ය වගකීම් - ණය හා වෙනත් උපකරණ	-	-	-	-
ක්‍රමිකේෂය අගයට ඇති මූල්‍ය වගකීම් - වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	(25,936,498)	60,411,075	(9,854,015)	65,621,799
නිකුත් කළ ණය සුරැකුම්පත්	(6,323,000)	(0)	(6,323,000)	3,506
වෙනත් වගකීම්	(3,162,815)	1,406,743	(3,112,701)	1,396,035
	(6,601,518)	58,219,898	3,138,522	63,606,154
ආදායම් බදු පෙර මෙහෙයුම් කටයුතු වලින් ලත් ශුද්ධ මුදල් ප්‍රවාහය	(31,811,660)	12,246,213	(30,316,161)	12,433,316
ආදායම් බදු ගෙවීම්	(447,000)	(2,300,340)	(906,968)	(2,567,966)
මෙහෙයුම් කටයුතු වලින් ලත් ශුද්ධ මුදල්	(32,258,660)	9,945,873	(31,223,129)	9,865,350
ආයෝජන කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහය				
දේවල් පිරිසක සහ උපකරණ මිලදී ගැනීම	(465,706)	(839,993)	(468,641)	(842,249)
දේවල් පිරිසක සහ උපකරණ විකිණීමෙන් ලද මුදල්	6,812	1,592	6,812	1,592
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය උපකරණවල ශුද්ධ (වැඩිවීම) / අඩුවීම	36,597,576	(4,342,515)	35,667,780	(4,256,098)
දේවල් ආයෝජනවල ශුද්ධ මිලදී ගැනීම / වැඩිදියුණු කිරීම	-	-	-	-
මූල්‍ය ආයෝජනයන් කල්පිරීමේදී හා විකිණීමේදී ලද මුදල්	-	-	-	-
ශුද්ධ ස්ථානය වත්කම් මිලදී ගැනීම්	(348,654)	(162,972)	(348,654)	(162,972)
පාලිත හා ආශ්‍රිත සමාගම් අත්පත් කරගැනීම සඳහා ආයෝජනයේ ශුද්ධ මුදල් ප්‍රවාහය	-	-	-	-
පාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජනයෙන් ලැබූ ලාභය	-	-	-	-
ආයෝජන කටයුතු වලින් ලද ශුද්ධ මුදල්	35,790,028	(5,343,888)	34,857,297	(5,259,727)
මූල්‍යකය කිරීමේ කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහයන්				
සාමාන්‍ය කොටස් නිකුත්වෙන් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	-	-	-	-
යටත් කාලීන ණය නිකුත් කිරීමෙන් ලද ශුද්ධ මුදල්	-	-	-	-
යටත් කාලීන ණය ගෙවීම්	-	-	-	-
යටත් කාලීන ණය සඳහා ගෙවූ පොලී	(2,934,372)	(299,178)	(2,934,372)	(303,071)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-
මූල්‍යකය කටයුතුවලින් ලද ශුද්ධ මුදල්	(2,934,372)	(299,178)	(2,934,372)	(303,071)
මුදල් හා මුදල් සමානයන්ගේ ශුද්ධ වැඩිවීම / (අඩුවීම)				
596,996	4,302,807	699,796	4,302,552	
කාලපරිච්ඡේදය ආරම්භයේ මුදල් හා මුදල් සමානයන්	9,564,741	8,894,757	9,603,169	8,943,521
මුදල් හා මුදල් සමානයන්ගේ හුවමාරු අවසන්කම්	-	-	-	-
කාලපරිච්ඡේදය අවසානයේ මුදල් හා මුදල් සමානයන්	10,161,737	13,197,564	10,302,965	13,246,073
නොරාගත් කාර්යසාධන දෑර්ශන (මහ බැංකුවට සපයන නිකුතින වාර්තා අනුව)				
	බැංකුව		සමූහය	
	2024.09.30 දිනට	2023.12.31 දිනට	2024.09.30 දිනට	2023.12.31 දිනට
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකාව (රු. 000)				
පළමු පෙළ පොදු හිමිකම්	48,326,326	48,539,426	59,773,038	59,238,806
පළමු පෙළ ප්‍රාග්ධනය	53,326,326	53,539,426	64,773,038	64,238,806
මුළු ප්‍රාග්ධනය	60,873,948	60,998,920	72,245,220	71,634,169
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)				
පළමු පෙළ පොදු හිමිකම් ප්‍රාග්ධන අනුපාතය (%) (අවම අවශ්‍යතාවය - 7%)	16.309	15.329	19.583	18.391
පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (%) (අවම අවශ්‍යතාවය - 8.5%)	17.996	16.908	21.221	19.943
මුළු ප්‍රාග්ධන අනුපාතය (%) (අවම අවශ්‍යතාවය - 12.5%)	20.543	19.263	23.669	22.239
කේලන අනුපාතය (අවම අවශ්‍යතාවය - 3.00%)	6.57	6.23	7.32	7.05
නියාමන ද්‍රවශීලතාවය				
උසස් තත්ත්වයේ ද්‍රවශීල වත්කම් මුළු කොට (රු. 000 - සියළුම මුදල් ඒකක)	898,736,327	788,514,204	NR	NR
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) (අවම අවශ්‍යතාවය - 100%)				
රුපියල් (%)	348.45	299.20	NR	NR
සියලු මුදල් (%)	343.78	293.71	NR	NR
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (%) - (අවම අවශ්‍යතාවය - 100%)	184.89	180.49	NR	NR
වත්කම් වල තත්ත්වය (ණය කළමේ තත්ත්වය)				
හානිකරණය වූ ණය (අදියර 3) අනුපාතය (%) (අදියර 3 හානිකරණය අඩුකළ පසු)	4.05	2.41	NR	NR
අදියර 3 හානිකරණයට, අදියර 3 ණය අනුපාතය (%)	42.06	53.28	NR	NR
ලාභදායීතාවය				
පොලී ආන්තිකය (%)	4.21	1.79	4.28	1.91
වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) (%)	2.01	0.26	2.09	0.48
නිමිකම් මත ප්‍රතිලාභය (%)	22.89	9.36	22.50	11.72
සටහන - NR - අදාළ නොවේ.				
සැකසූ කිරීම :				
අගත මූල්‍ය ප්‍රකාශයන් 2024 ඔක්තෝබර් 30 දිනට බැංකුව හා එහි පාලිත සමාගම්වල මූල්‍ය තත්ත්වය සහ එදිනෙදා අවස්ථා වටහා දැක්වීම සඳහා ලාභ සහ හානිවන් අදාළ දත්ත ඇති බවට මම පහතින් පවසමි.				
අගත මූල්‍ය ප්‍රකාශයන් 2024 ඔක්තෝබර් 30 දිනට බැංකුව හා එහි පාලිත සමාගම්වල මූල්‍ය තත්ත්වය සහ එදිනෙදා අවස්ථා වටහා දැක්වීම සඳහා ලාභ සහ හානිවන් අදාළ දත්ත ඇති බවට මම පහතින් පවසමි.				
අගත මූල්‍ය ප්‍රකාශයන් 2024 ඔක්තෝබර් 30 දිනට බැංකුව හා එහි පාලිත සමාගම්වල මූල්‍ය තත්ත්වය සහ එදිනෙදා අවස්ථා වටහා දැක්වීම සඳහා ලාභ සහ හානිවන් අදාළ දත්ත ඇති බවට මම පහතින් පවසමි.				
අගත මූල්‍ය ප්‍රකාශයන් 2024 ඔක්තෝබර් 30 දිනට බැංකුව හා එහි පාලිත සමාගම්වල මූල්‍ය තත්ත්වය සහ එදිනෙදා අවස්ථා වටහා දැක්වීම සඳහා ලාභ සහ හානිවන් අදාළ දත්ත ඇති බවට මම පහතින් පවසමි.				